



The logo features a large blue stylized 'G' at the top left. To its right, the words 'Gee...' and 'Sandaruwa' are written in a smaller, grey, sans-serif font, with 'Sandaruwa' in a script font. Below this, the word 'ලඛනව' is written in a large, bold, red, rounded font. At the bottom left, there is a black and white portrait of a man with a mustache, enclosed in a circular frame with a thick black border. To the right of the portrait, the name 'සිසිර දිකානුයක' is written in a large, blue, stylized font.

ଭୁବନେଶ୍ୱର ଅର୍ଟ ଲିମା

මෙම පිරියෙහි විදේශයකට සංස්කෘතිය වූ
 පිරිස් තමන්ගේ මුල් නැදු යාචාවට, ඒ
 නැදු යාචාවට අයත් ආගමිවලට, කළු
 කටයුතු විලට, දක්වන උනහ්දුව ඉහළ යනු
 දැක්ම සිතුවට කරුණාකි. පසුගිය වසර 30
 ක් 40 ක් තිස්සේ මෙරුබන් නුවර තීර්මා
 ණය වහා අපගේ කළු වේදිකාවට දායක
 වන්නන් අතර අපේ දරා දැරෙයන්ගේ
 ප්‍රතිඵශය ඉහළ යනු දැක්ම රිට්ත් වඩා
 සතුව දානවන්නකි.

මෙලේන් තුවරුන් මධ්‍යමත් යා කරනා දරුවන් මූලික කොට ගත් “මූණහර” 2514 වන පළා සමාජය මෙවර ඉදිරිපත් කළ “බිඛිය අපසි ලොවයි” ප්‍රසාගය සියලු ප්‍රාසාගික කළාගයන් ගෙන් යුත් ඉතා සාර්ථක ඉදිරිපත් කිරීමකි. දරු දැරයන් හැට දෙනෙකු පමණ වේදිකාප්‍රාග්‍රහ කර ඔවුනගේ හපන්කම් ඉදිරිපත් කිරීමට ගත්නා එද මේ උත්සාහය කළකට පසුව අප දුටු සාර්ථක උත්කාභයක් උරෙස සතුටින් සිහිපත් කළ හැකියි. මවිධිමේ ප්‍රාථිතා කළාකරුවනි වන රැඩිඛිඩු විද්‍යා පති නර්තන හා තේර්වාදා ගිල්ලියාත්තාන් මෙහි ගෙන්වාගෙන “මූණහර” දරු දැරය න්ට්‍ර විතුමන්ගේ ගුරුතැරුකම් බඩා දීමට මෙන් ම විතුමන් ගේ හැකියාවන් දැක බිලා ගැනීමට අවස්ථාව සාලකා දීම ප්‍රශනය කළ යුතු සද්ධාර්යයකි. දරුවන් යම් කිසි විෂයකට අනුව අපේ දේ වෙනුවෙන් ප්‍රාථිතායන් ලබා පුරුෂකරිම සැකවින් ම අනාගතය වෙනුවෙන් කෙරෙනා සරු ආයෝගනයකි. විය යුදෙක් අප ජන ප්‍රජාව සඳහා පමණක් සිමා වන්නක් නොවේ.

ରୁଗେନ ଗନ୍ଧିନୀ କନ୍ତୁବୀଯାମି
ଖାରେମ, ନ୍ୟାୟକନ୍ତେଲ୍ୟ, ସ୍ଵଭାବ ଦିବ ମେ
ହେଠିମ ଅନ୍ତର୍ଜାତି କରି କିରମ ଲେଖି ଯନ୍ତର
ଦୁର୍ଗାଂଗ ଶିଙ୍ଗପ୍ରେର୍ଣ୍ଣାବେ ପ୍ରଦିନ ତନ ପ୍ରଳିପ
ଯଥି ଅପରେ ଉପ ସମାପ୍ତ କୁଳକ୍ଷେତ୍ରରେ ଦ୍ଵାରା କାହାର
ଲୋଦି.

සිය පස්වන සංවත්සරය සමර්මන් මෙල්දහන් මූණුනාර ලමා සමාජය ඉදිරිපත් කළ ප්‍රසංගය සැධැවින් ම යමෙකුගේ ප්‍රවීත කාලය ගෙවී යන අන්දම අවස්ථාවෙන් රාජ දැක්වීමක් විය. ඒ ඒ අවස්ථාවන්ට ගැලු පන ශිත තෝරා ගනිමන් සහ නව නිර්මාණ වික් කරමින් ගෛලාගෙන නිය ජ්‍යවන කතාවට කෑනුය, රංගනය, න්‍රේතනය, ගායනය සහ වාදනය මොනවට මූලික කරගන්නට මෙහි පිටපත උග්‍රමන් අධ්‍යක්ෂණය කළ වත්සල දැක්නායක ඉළුද්ධිර මහන්මිය සමන් වූවාය. ලමා සමාජයේ පුරෝගාමී වර්තනය වන අය විහි ප්‍රධාන සංඛ්‍යායක වර්යක ද වත්නීය.

"අභිර්වදය" නමින් ප්‍රසාගය ඇරණීන
 අංගයෙන් ම ලේඛකාගාරය නිහැඩ
 කරවන ප්‍රමා පෙළ අනතුරුව සිරපා
 වන්දනාවක යෙදෙන්. අතිතාව්‍රප්‍රනයේ
 යෙදෙන කාන්තාවකගේ විරතය මත ගෙයි
 නැංවෙන ඇයගේ ජ්‍යෙෂ්ඨ කතාව අප සියලු
 දෙනාගේ ම කතාවයි. ප්‍රසාගය වෙනුවෙන්
 ම අප අතින් නිර්මාණය වුණ මට්ට ගුණ
 ගිතයේ සංගිත නිර්මාණය ඉන්දුපිත්
 ම්‍රිහාන තරෙණ සංගිත ග්‍රුපියාණන්ගේය.

“මහමායා දේවී
මරියා දෙවී මත්තී
නම් කරමුව අපි විකම නම්ත්
අම්මා..... අම්මා..... ”

පියවුමන් සිහිපත් කරවමින් තුළාන්ත විරහ්දක ශ්ලේෂියාගේ “දෙපසට දැන විඛ” තියට ඉට්ටපත් කළ රාගනයෙන්

“அன்றை அவர்கள் நன்றா மாலதை கடிது
“கூடை அடிட” தீய வெனுவென் கு ரங்கநாயகி
ஒடிர்பதி விய. மேல்லின் டரை சூரியன் வீசின்
கலை ஒத்தடி கடிது “அன்றை மனுதை”
, “பூங் சின்தையே” தீத கு ஒன் பூவில் ரங்க
ஒருக்கேவினி. மேல்லி “ஏரை தரவை” ரேக
அங்கிருப்பை ஒருவி தீலங்குவ கீர்த்தி
பயலத் மனோர்த்தன ரங்கவிரயானுன் விட
சிதிபதி தீர்மாற யெடுங்க மனோர்த்தனயன்
மேலி பூசீனி அவக்கிருவில்லை “முனூர்”
ஏரை சூரியன் வெனுவென் குந் ஏரை
நரகாசி சிதிபதி கருவுத்தி. உயன்று
ரங்கவிலுயன் கடிது “கெலி பேவிசி” தீதய
யொடு கெதிலின் பூவின விரதையே குமா
கூலய யோவினத்துவயு பதி கருவுமொ
அடிசங்கல்வரிய குபாய கீழ் வந்தீ, வீடின் வில
விர்தா குமா திலையரை வெங்கர யோவினி
யகுவி ரங்கசும சூர கருவன்தீய. மீல்வின்
மல்லுவாரவிவி
கீல்கீட்டுயனுன் சுமாக தீலு வீஞ்சுமகீங்
கீல்க்கிணுய கடிது “கீந குமி திருக்” தீதய
நர்தநாய சூர ரங்கநாய மூஜு வீ கீத் தய்
யைவுன் அங்கநக் விய. “கீல் குவரைல் மலை”
தவத் வீவின் யோவுன் பூக்காங்கிக ஒடிர்பதி
கிரிமாகி.

ව්‍යෙකයෙන් අතතුරුව ඉදිරිපත් වුණ
පැදුරු සාම්ජය , සූතිල් විදේශීංගයන්
ගැයු “රා රා රා බොමිඩෝ” අවුරුදු හිය,
“නෙත් සගමින්”, ආචාරය නත්තා මාලනිය
ගැයු “වහ්දාකාව”, “අදාරයේ කොළඹකාරයේ”,
“අයියන්ධියෝ”, “සෙනෙහස” බහ්දාල
විශේෂර හිල්පිකානාන් ගැයු “කුල ගෙදුරින්”
වැනි හිත සඳහා ඉදිරිපත් කළ අංග
සැබැවින් ම ලේඛකාගාරය ප්‍රමා හපන්කම්
වෙත ආකර්ෂනය කර ගත්තේය. “අපෝ
රිද්මතය” රඩි දින්ද විද්‍යාපති හිල්පිකා

ஈன்றே ட ஹயக்கில்வய அதில் ஓட்டிரபத் விழ அதனு ஹேர் வாட்ச கங்கிலியகி.

ମୁଖ୍ୟ ମେଲିର ପ୍ରସଂଗ୍ୟ ବେଳୁବେଳନ୍ ନହିଁ
ଅକ୍ଷୁରଙ୍କୁ ଦୂର ଦୂନ୍ ଦେଲିପିଣ୍ଡଙ୍କୁ ଲୁଠିନମ୍ବ
ପ୍ରକାଶକୁଥିର ଲକ୍ଷ ଵିଦ୍ୟ ଯୁଦ୍ଧକୁ କାଳୀଙ୍କ କୁମର,
ଦିନାଙ୍କ କାହାପକ କରିଲିଛି କ୍ଷେତ୍ର ଦୂରଜୀବନଙ୍କେ
ପୋର୍ଚ୍ଚ ଲିପିଦିନାଙ୍କ ବେଳୁବେଳନ୍ ଉଦ୍ଦେଶ୍ୟଙ୍କୁ
ବୀମ ମୁଲ୍କ ମହାତ୍ମା ସମାଜଯିତା ମ ଲାଭି ଦ୍ୱାକ୍ଷି
ବନ ନିଃନ୍ଦିତ ଲେଖିବା ଆମିତରିବ ଲାଭିବ କ୍ଷେତ୍ରଙ୍କରେ
କାହାକୁ ରଂଗନାଯେକୁ ଦ କିମ୍ବା ଦ୍ୱାରା ବିନ୍ଦୁ

ଦୂର ଦୂରିଯଙ୍କେବ ଗାୟକୁ ପ୍ରଭୁତ୍ୱ କରିବି ଅନ୍ତରୁ
କୁନ୍ତା ଯାଇବାର ପ୍ରିୟିତ୍ତ ଗାୟକ କିର୍ତ୍ତିତିନୀଙ୍କେ
କାହାପକ ଲିମଦ୍ଦ ମେଲିର ବେଳେଦିନ୍କୁ କାହାପକ
ପେନ୍ତିତୁ. କାହାପକ ମେଲାଯାଇଲିହୁ କୁ ହବି
ପାଲନାଙ୍କ କରିଲିନ୍ ଉନ୍ଦ୍ରିତଙ୍କୁ ଶିରିଲାହା
କିର୍ତ୍ତିତିକ ଦୂନ୍ ଦ୍ୱାରା କହନ୍ତିଲି ଦ ଅମିଲାକି. ରୀର
ଦ୍ୱାରା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା
କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା
କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା
କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା

දරු දැරියන්ගේ හඳපත්කම් ආලෙපුකටත් කළ සූජීන් ඩොෂාර, ඔවුන් වෙනස් ගැන් වූ අපින් සිල්වා, වේදුකාව පාලනය කළ බොනල්ඩී අල්ටිස්, වේදුකාලංකරණය කළ විහ්තක සිරුතුලාර, අදුම් පිළියෙළ කළ පිරස, දුරශන පෙළ ගැන් වූ රැඹිත් ගුණරත්න, නත් අයුර්න් සහය වූ සහන් වීරසේකර, ඇතුළු සියලු දෙන තිරයෙන් පසු පස සිටි කළ මෙහෙය ප්‍රාග්‍යසනීයයි. අවසන දායක වූ දරු දැරියන් හා දෙම්විජීන් මෙන්ම ඔවුනට සියලු වූ උශ්‍යකෘතියන් ද අය කළ යුතුයි.